



නිවේදනයයි

2020 දෙසැම්බර් මස 9වන බදාදා දින ක්වාලාලුම්පූර් සිට ශ්‍රී ලංකාව බලා ශ්‍රී ලාංකිකයින් සියරටට ගෙන්වා ගැනීමේ ගුවන් යානයක් (ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL315) ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යසාධන බලකාය විදේශ අමාත්‍යාංශය හරහා මෙම මහ කොමසාරිස් කාර්යාලය වෙත දන්වා ඇත.

ගුවන් ගමන් විස්තර පහත පරිදි වේ;

- ගුවන්යානා අංකය : UL315
- දිනය : 2020 දෙසැම්බර් 09
- පිටත්වීමේ වේලාව : පස්වරු 3.55
- ගමන් කළහැකි පදනම : පළමුව පැමිණෙන්නාට පළමු අවස්ථාව හිමි වීමේ පදනම

වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ආපසු යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් 1200ට වැඩි පිරිසක් මෙම මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී සිටී. 2020 දෙසැම්බර් මස 9වන බදාදා දින ක්වාලාලුම්පූර් සිට ශ්‍රී ලංකාව බලා ක්‍රියාත්මක වන ගුවන් යානය සඳහා පළමුව පැමිණෙන්නාට පළමු අවස්ථාව හිමි වීමේ පදනම මත සේවය ලබා දෙන බව කාරුණිකව සලකන්න. 2020 දෙසැම්බර් මස 4 දින වන විට ලියාපදිංචි ශ්‍රී ලාංකිකයින්ගේ සියළු තොරතුරු ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත යවනු ලැබේ.

කෙසේ වෙතත් පහත දැක්වෙන කාණ්ඩ සඳහා ප්‍රමුඛතාව ලබාදෙනු ඇත.

- ගර්භනී මව්වරු
- හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ශ්‍රී ලාංකිකයින්

ආර්ථික පන්තියේ (Economy class) ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක පිරිවැය මැලේසියන් රිගින්(RM) 2,096.00ක් වන අතර ව්‍යාපාරික පන්තියේ(Business class) ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක පිරිවැය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය මත පදනම් වන අතර ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක පිරිවැය ආපසු නොගෙවන බව කාරුණිකව සලකන්න.

ගුවන් විකට්පත් මිලදී ගැනීම සඳහා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ගුවන් විකට් පත් නිකුත් කිරීමේ කාර්යාලයට මුදල් ගෙවීමෙන් හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් හෝ පහත සඳහන් ගිණුම් සඳහා මුදල් තැන්පත් කිරීම සිදු කළ හැක.

අ. හැටන් නැෂනල් බැංකුව (HNB)

i. ගිණුමේ නම : Sri Lankan Airline Ltd

ii. ගිණුම් අංකය : 0020 1000 7318

ආ. කොමර්ෂල් බැංකුව

i. ගිණුමේ නම : Sri Lankan Airline Ltd

ii. ගිණුම් අංකය : 1030016962

ඇ. ලංකා බැංකුව (BOC)

i. ගිණුමේ නම : Sri Lankan Airline Ltd

ii. ගිණුම් අංකය : 5422402

ඈ. මැලේසියාව

ගිණුමේ නම : Oscar Travel Services Sdn Bhd (GSA for SriLankan Airlines)

CIMB Account number : 800 787 3815

MBB Account number : 5145 9824 4651

RHB Account number : 2121 2500 1753 49

ගුවන් විකට්පත් මිල දී ගත් සියළුම දෙනා 2020 දෙසැම්බර් මස 9 වන දින පස්වරු 12.30 වන විට ක්වාලාලූම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපලට(KLIA) පැමිණෙන ලෙස උපදෙස් දෙනු ලැබේ.

කොළඹ බලධාරීන් විසින් පවතින ඉඩකඩ අනුව ඔබ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ක්වාලාලූම්පූර්

2020 දෙසැම්බර් මස 5 දින